

දෙවන ගේ සියලු දෙනා සූපුරුදු පරිදි හා වනා පාඩම සඳහා විහාර මත්දිරයට ගියා. හා වනා ගුරු හා මුදුරුවෝ ඒ වන විටත් විහාර මළුවේ සක්මන් කරමින් සිටියා. අප සියලු දෙනා උන්වහන්සේ අසල සිට ගත්තා. “තෙරුවන් සරණයි! පොඩි හා මුදුරුවරුනි, එහෙනම් ඔබවහන්සේලා මුලින් ම මා කරන දේ දෙස හොඳින් බලා සිටින්න” කියා උන්වහන්සේ නැවතත් සක්මන් කරන්නට පටන් ගත්තා. අප අසල නැවතුණු උන්වහන්සේ අපෙන් මෙසේ ප්‍රශ්න කළා.

“හොඳයි, මා මේ කුමක් ද කරන්නේ?

“හා මුදුරුවෝ සක්මන් කරනවා” අප සියලු දෙනා ම එකවර උත්තර දුන්නා.

“මට සිවලී පොඩි හා මුදුරුවෝ විතරක් උත්තර දෙන්න. අනෙක් අය අසා සිටින්න”

“පොඩි හා මුදුරුවනේ, දැන් මා මොකද කරන්නේ?” “හා මුදුරුවෝ ඉදිරියට වඩිනවා”

දැන් මා මොකද කරන්නේ? “අපසු වඩිනවා”

දැන් මා මොකද කරන්නේ? අප දෙස බලා සිටිනවා.

දැන් මොක ද කරන්නේ? අහක බලා සිටිනවා.

දැන් මා මොකද කරන්නේ? හා මුදුරුවෝ අත දිග හරිනවා.

ඒ මොන අත ද? දකුණු අත.

දැන් මා මොකද කරන්නේ? දකුණු අත හකුලනවා.

මත්න පොඩි හා මුදුරුවනේ, අද පාඩම මේකයි.

මෙයට කියන්නේ සම්පත්ක්ෂු භාවනාව කියලා. ඒ කියන්නේ, කරන හැම දෙයක් ම දැන ගෙන සිහි කල්පනාවෙන් කිරීමයි. එහෙම තම් දැන් පොත අතට අරගෙන සතිපටියාන සූත්‍රයේ එන මේ පාඨය අපි ස්ථ්‍යායනා කරමු.

“පුන ව පරං හික්බවේ හික්ඩු අහික්කන්තේ පටික්කන්තේ සම්පත්නකාරී හොති. ආලොකිතේ විලොකිතේ සම්පත්නකාරී හොති. සංසාධීතත්ත්ව විවර බාරණී සම්පත්නකාරී හොති. අසිතේ ඒතේ බාධිතේ සාධිතේ සම්පත්න කාරී හොති. උච්චාර පස්සාවකම්මේ සම්පත්නකාරී හොති. ගතේ දිතේ නිසින්නේ සූත්‍රතේ ජාරිතේ භාජිතේ තුන්හිහාවේ සම්පත්නකාරී හොති”

“මහණෙනි, නැවත හික්ෂව ඉදිරියට යාමෙහි දී ද, ආපසු ඒමෙහි දී ද, සිහිකල්පනාවෙන් කරන්නේ වෙයි. ඉදිරිය බැලීමෙහි දී ද වටපිට බැලීමෙහි දී ද, සිහි කල්පනාවෙන් කරන්නේ වෙයි. අත් පා දිග හැරීමේ දී ද, හැකිලීමෙහි දී ද, සිහි කල්පනාවෙන් කරන්නේ වෙයි. දෙපට සිවුරු පාසිවුරු දුරීමෙහි දී ද සිහි කල්පනාවෙන් කරන්නේ වෙයි. පිබු වශයෙන් අනුහුව කිරීමෙහි දී ද, පානය කිරීමෙහි දී ද. කැබලි වශයෙන් හපා වැළදීමෙහි දී ද, පැණී සකුරු ආදිය ලෙවිකා රස විදීමෙහි දී ද, සිහිකල්පනාවෙන් ම කරන්නේ වෙයි. වැසිකිලි කැසිකිලි කිරීමෙහි දී ද සිහිකල්පනාවෙන් කරන්නේ වෙයි. ගමන් කිරීමෙහි දී ද, සිටී මෙහි දී ද, හිදිමෙහි දී ද, නිදිමෙහි දී ද, අවදියෙන් සිටීමෙහි දී ද, කතාකිරීමෙහි දී ද, නිහඩව සිටීමෙහි දී ද සිහි කල්පනාවෙන් ම කරන සූලු වෙයි”.

පොඩි භාමුදුරුවනේ අප අලුයම පිබිදීමේ සිට රාත්‍රී සැතපිම දක්වා නොයෙකුත් වැඩ කරනවා. ඒවා බොහෝ විට අප කරන්නේ සිහිකල්පනාවෙන් ම නොවෙයි. ඒනිසා ඒවායේ අතපසු වීම්, වැරදීම් බහුලයි. වැඩ අපිලිවෙල යි. අපිරිසිදුයි. ප්‍රමාදයි. අමතක වීම් වැඩියි. එක ම දේ දෙතුන්පාර කරන්න වෙනවා. ඒ වගේ ම මහණකම වූණත් කරගෙන යන කොට සිහිකල්පනාව නැති වූණාම ශික්ෂා පද අමතක වෙනවා. මහමග යන කොට ඉන්දිය සංවරය ගැන පවා සැලකිල්ල නැතිවෙනවා. තමන් කවුද ඉන්න තැන කොතන ද කරන දේ හරිද වැරදි ද, මා කරන දෙය මහණකමට ගැළපෙයි ද නොගැළපෙයි ද, දකින අය මොනවා හිතනවා ඇද්ද? වගේ දේවල් අමතක වෙලා යනවා. මේ නිසා අපට මහණකමේ ප්‍රයෝගනය මෙලොව දින් නැතිවෙනවා පරලොව දින් නැතිවෙනවා. මේ නිසා හැම දෙයක් ම සිහි කල්පනාවෙන් කිරීම පැවිදි ජ්විතයේ පුරුදේක්, අබෛඛියක් විය යුතු යි.

පියවර 01 -

මෙම සම්පර්කයේ භාවනාවේ පළමුවෙනි පියවර නම් කරන කියන හැම දෙයක් ම දැනගෙන ම කිරීම සි.

මෙම භාවනාවට සීමාවක් නැහැ. යාම් ර්ම, සිටීම හිදීම, සැතපීම, කැම් බීම, අතපය දිගහැරීම හැකිලීම, වැසිකිලි කැසිකිලි යාම් ආදී මෙකී නොකී හැම ක්‍රියාවක් ම කරන විට “මා කරන්නේ මෙය ය” සි දැනගෙන ම කළ යුතු සි. කථාකරන විට කියන හැම වචනයක් ම දැනගෙන ම පිටකළ යුතු සි. මෙම අනුව මෙම භාවනාවට අයිති නැති කිසිවක් අපේ ජ්‍වේතයේ නැත. ඒ කියන්නේ ඒ හැම දෙයක් ම දැනගෙන කළ යුතු සි. තමා නොදුන කිසි ක්‍රියාවක් කිසි කථාවක් තමාගෙන් සිදුවන්නට ඉඩ නොදිය යුතු සි.

පැවිදි කෙනෙක් ගිහියන්ගෙන් වෙනස් වන ප්‍රධාන කාරණය මෙය සි. ගිහියන් සිහි කළේනාව පුරුදුකරන අය නොවේ සි. එහෙත් පැවිදි වූ අප එය අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්. එහෙම නැති විට මහජනයා තුළ අප කෙරෙහි සැලකිල්ල ප්‍රසාදය අඩුවෙනවා. මෙය දැනට අපට තුළ තුළ අපහසු වෙයි. කළේනාවෙන් වැඩ කරගෙන ගියත් ටික වේලාවකින් කළේනාව නැතිව යයි. එයින් පසුබට නොවිය යුතුයි. නැවත නැවත කළේනාව අප්‍රත් කර ගත යුතු සි. මෙය කාලයක් තිස්සේ පුරුදු කරන විට අපිට එය ඉඩීම සිදුවන පුරුද්දක් බවට පත්වෙයි. එවිට ඔබ කාටත් ආදර්ශවත්, පිරිපුන්, ප්‍රියදිලි හික්ෂණ් වහන්සේ නමක් වනු නියත සි.

පියවර 02 -

වතුසම්පර්කයේය

මෙසේ තමා කරන කියන දේ දැනුවත්ව ම කරන්නට හැකි තාක් පුරුදු වූ විට දෙවන පියවරට යා හැකි ය. එනම් තමා කරන කියන දේවල් අර්ථවත් ද නැද්ද, සූදුසූ ද නැද්ද යන ආදී වගයෙන් හැම පැත්තකින්ම සලකා බලා කිරීම සි. එසේ සලකා බැලිය යුතු ආකාර හතරක් තිබෙනවා.

01. සාත්‍රක සම්පත්ක්ෂේදය

තමන් කරන්නට යන දෙය තමාගේ හාවනාවට, තමාගේ මහණකමට හෝ තමාගේ ඉගෙනීමට ප්‍රයෝගනවත් ද නැදේදියි සිතා බලා ප්‍රයෝගනවත් නම් පමණක් කළ යුතු සි. නිදසුනක් ලෙස, සමහර තැන්වල පන්තියේ ගුරුවරයෙක් නැති විට කථාබහ කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඒ කථාව ප්‍රයෝගනවත් ද නැදේදියි සිතිය යුතු සි. බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ හික්ෂුන් එකතු වූ විට ප්‍රයෝගනවත් කථාවක් පමණක් කරන්න නැති නම් දැහැමි කළේපනාවකින් යුතුව නිහඩව සිටින්න කියා ය. ඒ නිසා ඒ කථාව නිෂ්ප්‍ර නම් නිහඩ ව සිටීමට පුරුදු විය යුතු සි.

02. සජ්‍යාය සම්පත්ක්ෂේදය

හික්ෂුන් වහන්සේගේ නැසිරීම් කථාබහ කෙබලු විය යුතු දැයි දැක්වෙන්නේ සේවියාවල ය. ඒ නිසා තමන් යන එන හැම තැනකදී ම කරන කියන හැම දේක දී ම ඒවා තමාට ගැළපේ ද තැනට ගැළපේ ද මහණකමට සුදුසු ද විනය තීතිවලට අනුකූල ද තමා කරන හාවනාවට බාධාවක් ද නැදේදි කියා සලකා බලා කළ යුතු ය. කිව යුතු ය. එසේ නොවුන විට තමා නොදැනුවත්ව ම හාවනානුයෝගීයෙක් නම් හාවනාවන් බැහැර වෙයි. හික්ෂුන් වහන්සේ නමක් නොදැනුවත්ව ම තම මහණ කමට අනුවිත දේ කිරීමට පෙළඳීමි.

03. ගෝවර සම්පත්ක්ෂේදය

ගෝවර යනු තමා කරන මහණකමේ, තමා කරන හාවනාවේ, තමා කරන අධ්‍යාපනයේ සීමාව තුළ රැදි සිටීමයි. බුදුරජාණන් වහන්සේ “ගෝවර හික්බවේ, වරථ සකේ පෙන්ති විසයේ” යනුවෙන් මහණෙනි, තමාට පිය උරුමයෙන් ලැබුණු ගොදුරු බිමෙහි හැසිරෙන්නැයි වදාරා තිබේ. එයින් අදහස් කළේ හාවනානුයෝගී හික්ෂුන් වහන්සේ සතර සතිපටියානයෙහි යෙදී වාසය කළ යුතු බවයි. සාමාන්‍ය හික්ෂුන් වහන්සේ නමක් නම් මහණකමේ සීමාවන් වලින් පිට නොපැන සිටීමත් මේ ගොදුරු බිම හැසිරීම යන්නෙන් අදහස්වේ.

සිමාවෙන් පිට පැනීම ආකාර හතරකින් දැක්වේ.

01. හික්ෂුන් වහන්සේ නමක් තමාගේ කමටහන හෝ මහණකම ගැන සිහිකල්පනාවෙන් යුතුව ගමේ රටේ සමාජයේ වැඩිව බසියි. එහි දී කමටහනත් මහණකමත් අමතක වී යයි. (හරති න පච්චාහරති)
02. තවත් හික්ෂුවක් මහණකමත් කමටහනත් අමතකව සමාජයේ වැඩිව යයි. නැවත මතක් වී මහණකමත් කමටහනත් රකින්නට පටන් ගනියි. (න හරති පච්චාහරති)
03. තවත් කෙනෙක් මහණකමක් කමටහනක් ගැන සැලකිල්ලක් නැතිව ම සමාජයේ වැඩිව බසියි. කිසි දිනක එය මතක් වීමක්ද සිදු නොවයි. (න හරති න පච්චාහරති)
04. තවත් කෙනෙක් මහණකමත් කමටහනත් ගැන ඉමහත් සැලකිල්ලෙන් සමාජයේ වැඩවලත් යෙදෙයි. එහත් කිසිහේතුවක් නිසා තම මහණකම හෝ කමටහන අමතක නොකරයි. එයින් බැහැර නොවයි. (හරති පච්චාහරති)

මෙකි හතරවන හික්ෂුන් වහන්සේ නියම ගොවර සම්පත්ස්ක්‍රයෙන් යුත්ත කෙනෙකි.

04. අසම්මොහ සම්පත්ස්ක්‍රය

මෙලෙට ජීවත්වන අප හැමදෙනාම වාගේ සිටින්නේ මූලාවකිනි. පළමුකොට ම මේ ගරීරය ගැනත්, බාහිර ගරීර ගැනත්, වෙනත් දේපල වස්තු ගැනත් අපට තිබෙන්නේ මමය මගේ ය යයි ඇලීමකි. බැඳීමකි. එය සම්මොහයක් හෙවත් මූලාවකි. එසේ ම අප පොල්කවුවලින් වැළිකෙළි කරන දරුවන් වැනිය. සරු යැයි සිතා අප රස්කරන්නේ නිසරු දේය. විදින්නට කැමැති වන්නේ නිසරු රුප ගබ්ද, ගන්ධ, රස ආදියයි. සීලය, භාවනාව, භාෂා ගාස්තු වැනි සරු දේ ගැන තිබෙන සැලකිල්ල ඉහත කී නිසරු දේව තරම නැත. අප පරිහරණය කරන උපකරණ අභේ ලැගුම ගෙය පුරවා තිබෙන බොහෝ දේ අභේ මහණ කමේ අගය, බරසාර කම,

අල්පේවිජකම පෙන්නුම් කරන දේ නොවේ. මෙයින් පෙනෙන්නේ අප කොයිතරම මූලා වී ඇද්ද යන්න යි. මෙන්න මේ මූලාවෙන් මිදි මහණු කමත් කරගෙන හාටනා කමටහනෙහි යෙදීම අසම්මෝජ සම්පර්ක්කුය යි.

අනුබෘති

01. සිහිකළේපනාවෙන් වැඩ කිරීම හාටනාවක් ලෙස කරන්නේ කෙසේ දුයි විස්තර කරන්න.
02. සම්පර්ක්කු හතර ඔබ තෝරුම් ගත්තේ කෙසේ දුයි වෙන වෙන ම දක්වන්න.